

දීමනාපත්‍ර (ඔප්පු) ඉඩමක මුල් අයිතිය ලබාගැනීමට කළයුතු දේ

- ✓ දීමනාපත්‍රකරු ජීවත්ව සිටියදී එම දීමනාපත්‍ර ඉඩම සඳහා පසු අයිතිකරුවෙකු නම්කර ඉඩමට අදාළ පත්ඉරු මගින් ලියාපදිංචි කර තිබුණේ නම් දීමනාපත්‍රකරු හා කලත්‍රයා මිය ගොස් මාස 06 ක් ඇතුළත නම අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වී එම දීමනාපත්‍ර ඉඩමේ මුල් අයිතිය ලබාගැනීමට කටයුතු කළයුතු වේ.
 - ✓ එසේ නොමැති වුවහොත් මියගිය දීමනාපත්‍රකරුගේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ iii උපලේඛනගත ඥාතිත්වය අනුව නිසි උරුමකරු වෙත එම දීමනාපත්‍ර ඉඩමෙහි අයිතිය සාරෝපනය වේ. අයිතිය ලබාගැනීම සඳහා පහත ලේඛන ඉදිරිපත් කළයුතුය.
 - ❖ ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය
 - ❖ දීමනාපත්‍රය හා දීමනාපත්‍රයේ සහතික කළ පිටපත
 - ❖ දීමනාපත්‍රයට අදාළ මෑතකදී ලබාගත් සියලුම පත්ඉරු (මුල් ප්‍රදානපත්‍රයේ සිට මේ දක්වා)
 - ❖ දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතිකය (අවශ්‍ය වන පරිදි)
 - ❖ ඉල්ලුම්කරුගේ ඥාතිත්වය තහවුරු කරන ලේඛන (උප්පැන්න සහතිකය/ විවාහ සහතිකය)
 - ❖ ග්‍රාම නිලධාරී නිර්දේශය
-
- මිය ගිය දීමනාපත්‍රකරු අවිවාහක අයෙකු නම් දීමනාපත්‍රකරු මියගොස් මාස 06 ක් ඇතුළත නම් කර ඇති පසු අයිතිකරු නම අයිතිය සඳහා ඉදිරිපත් නොවේ නම් එම පසු අයිතිකරුගේ අයිතිය අහෝසි වේ.
 - මිය ගිය දීමනාපත්‍රකරු විවාහක අයෙකු නම් කලත්‍රයාගේ මරණයෙන් මාස 06 ක් ඇතුළත නම් කර ඇති පසු අයිතිකරු නම අයිතිය සඳහා ඉදිරිපත් නොවේ නම් එම පසු අයිතිකරුගේ අයිතිය අහෝසි වේ.